



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2023

2025 - නොවැම්බර්

BCOME 3035 - උසස් මූල්‍ය ගිණුම්කරණය

ප්‍රශ්න සංඛ්‍යාව : (තුනයි) 03

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක - 01

අ. i. පොදු අරමුණු මූල්‍ය ප්‍රකාශනවල අරමුණ පැහැදිලි කරන්න.

(ලකුණු 02)

ii. මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පීය රාමුවට අනුව, මූල්‍ය ප්‍රකාශනවල සංරචක වන වත්කම්, වගකීම්, ප්‍රාග්ධනය, ආදායම සහ වියදම් - ආයතනයක ආර්ථික සම්පත්, හිමිකම් සහ එම සම්පත් සහ හිමිකම් වල වෙනස්කම් පිළිබඳ තොරතුරු සැපයීමට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.

(ලකුණු 06)

iii. මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක ලක්ෂණ මූලික ලක්ෂණ සහ වැඩිදියුණු කිරීමේ ලක්ෂණ ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර ඇත. එක් එක් කාණ්ඩය යටතේ එන ගුණාත්මක ලක්ෂණ නම් කර විස්තර කරන්න.

(ලකුණු 10)

ආ. i. ව්‍යාපාර සංයෝජනයක පාලනය අහිමි කොටස් හිමියන් (non-controlling interest) යනු කුමක්ද?

(ලකුණු 03)

ii. SLFRS 3 ට අනුව ව්‍යාපාර සංයෝජනයක කිර්තිනාමය ගණනය කරන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක - 02

2024.04.01 දින ඕෂන් සමාගම විසින් රිවර් සමාගමෙහි ශුද්ධ වත්කම්වලින් 80% ක් අත්පත් කර ගන්නා ලදී. අත්පත් කර ගැනීමේ දිනයේදී පාලනය අතිම කොටස් හිමියන්ගේ සාධාරණ වටිනාකම රු. 5,775,000 කි. 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඕෂන් සමාගම් සමූහයේ සමාගම් වල තනි මූල්‍ය ප්‍රකාශන ඔබට පහත පරිදි ලබා දී ඇත.

2025 මාර්තු 31න් අවසන් වසර සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශය

	ඕෂන් සමාගම (රු)	රිවර් සමාගම (රු)
ආදායම	35,616,593	27,354,370
විකුණුම් පිරිවැය	26,831,253	21,293,738
දළ ලාභය	8,785,340	6,060,632
වෙනත් අදායම්	346,500	11,813
පරිපාලන වියදම්	2,475,990	1,635,113
බෙදාහැරීමේ වියදම්	2,699,361	1,871,100
මෙහෙයුම් ලාභය	3,956,489	2,566,232
මූල්‍ය වියදම්	849,057	1,283,498
බදු පෙර ලාභය	3,107,432	1,282,734
ආදායම් බදු	932,229	384,820
බදු පසු ලාභය	2,175,202	897,914

2025 මාර්තු 31න් අවසන් වසර සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	ඕෂන් සමාගම (රු)	රිවර් සමාගම (රු)
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය	15,750,000	7,875,000
රඳවාගත් ලාභය		
01.04.2024 දිනට ශේෂය	3,971,243	3,918,862
ශුද්ධ ලාභය	2,175,202	897,914
ගෙවූ ලාභාංශ	409,500	262,500
31.03.2025 දිනට ශේෂය	5,736,945	4,554,276
	21,486,945	12,429,276

2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	ඕෂන් සමාගම (රු)	රිවර් සමාගම (රු)
වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපල පිරිසත හා උපකරණ	11,353,838	11,361,395
ආයෝජන - රිවර් සමාගම	6,431,250	
වෙනත් ආයෝජන	485,624	196,875
	18,270,712	11,558,270

ජංගම වත්කම්		
තොගය	2,159,324	1,518,731
වෙළෙඳ ණයගැතියෝ	1,198,970	901,950
සම්බන්ධිත පාර්ශවයන්ගේ ලැබිය යුතු මුදල්	56,438	
මුදල් හා මුදල් සමාන දෑ	2,565,848	1,731,314
	5,980,580	4,151,995
	24,251,292	15,710,265
ප්‍රාග්ධනය හා වගකීම්		
ප්‍රාග්ධනය		
ප්‍රකාශකළ ප්‍රාග්ධනය	15,750,000	7,875,000
රඳවාගත් ලාභය	5,736,945	4,554,275
	21,486,945	12,429,276
ජංගම නොවන වගකීම්		
පොලී සහිත ණය ගැනීම්	1,283,977	2,079,000
ජංගම වගකීම්		
පොලී සහිත ණය ගැනීම්	251,475	328,124
වෙළෙඳ ණයහිමියෝ	901,688	758,493
සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල	-	3,938
බදු	327,207	111,434
	1,480,370	1,201,989
	24,251,292	15,710,265

අතිරේක තොරතුරු

1. වර්ෂය තුළ ඕෂන් සමාගම විසින් රු. 832,500 ක් වටිනා භාණ්ඩ රිවර් සමාගම වෙත විකුණන ලදී. මෙම ගනුදෙනුවේ දළ ලාභ ආන්තිකය 20% කි. මූල්‍ය තත්ත්වය ප්‍රකාශනයේ දිනට එම භාණ්ඩවලින් 40% ක් රිවර් සමාගමෙහි තොගය තුළ පැවතුනි.
2. 2024.12.21 දින රිවර් සමාගම විසින් රු. 662,500 ක් වටිනා භාණ්ඩ ඕෂන් සමාගම වෙත විකුණන ලදී. රිවර් සමාගමට භාණ්ඩවල පිරිවැය රු. 382,500 කි. මූල්‍ය තත්ත්වය ප්‍රකාශනයේ දිනට එවැනි භාණ්ඩවලින් 20% ක් ඕෂන් ලිමිටඩ් හි අවසන් තොගයෙහි පැවතුනි.
3. ඕෂන් සමාගමෙහි ණයහිමියන් තුළ සමාගම් දෙක අතර වෙළඳ ගනුදෙනු වලින් රිවර් සමාගම වෙත ගෙවිය යුතු රු. 4,000 ක් ඇතුළත් වේ. රිවර් සමාගම ඔවුන්ගේ වෙළඳ ණයගැතියන් යටතේ එය සටහන් කර ඇත.
4. රිවර් සමාගම විසින් ඕෂන් සමාගමට අදාළ මුදල පියවීම සඳහා 2025 මාර්තු 30 වන දින රු. 52,500 ක මුදල් ගෙවීමක් සිදු කරන ලදී.

ඔබ විසින් පහත දෑ පිළියල කළ යුතුය.

අ. 2025.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඕෂන් සමූහයේ ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

(ලකුණු 15)

ආ. 2025.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඕෂන් සමූහයේ ඒකාබද්ධ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

(ලකුණු 06)

ඇ. 2025.03.31 දිනට ඕෂන් සමූහයේ ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

(ලකුණු 19)

(මුළු ලකුණු 40යි.)

ප්‍රශ්න අංක - 03

2020 ජූලි 01 වන දින තම ව්‍යාපාරය සංස්ථාගත කළ ජයමග සමාගම 2025 මාර්තු 31 වන දින තම සමාගම ඇවර කිරීමට තීරණය කළේය. ඔවුන් 2025 මාර්තු 31 වන දින ඔවුන්ගේ අවසන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කළ අතර, ඔවුන් සංස්ථාගත කිරීමෙන් පසු නව වර්ෂය කොටස් සහ සාමාන්‍ය කොටස් නිකුත් කර නොමැත. 2025.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔබට ලබා දී ඇත

සීමාසහිත ජයමග සමාගම

2025.03.31 දිනට

මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

	(රු.000)	(රු.000)
වත්කම්		
ජංගම නොවන වත්කම්		
ඉඩම්	11,074	
ගොඩනැගිලි	14,400	
පිරියත හා යන්ත්‍ර	48,600	
උපකරණ	4,000	78,074
ජංගම වත්කම්		
තොගය	14,233	
වෙළෙඳ ණය ගැතියෝ	20,700	
බැංකු	5,400	40,333
මුළු වත්කම්		118,407
ප්‍රාග්ධනය හා වගකීම්		
ප්‍රාග්ධනය		
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	42,810	
හිඟ ඇරයුම	(113)	42,697

වරණය කොටස් ප්‍රාග්ධනය		36,000
2025.03.31 දිනට සංචිත		(21,098)
ජංගම නොවන වගකීම්		
14%, රු. 100, ණයකර, පාවෙන අනුපාතයකින් සුරක්ෂණය කර ඇත	6,000	
10% උකස් ණය (ඉඩම මත සුරක්ෂිත ණය)	7,200	
12%, බැංකු ණය (ගොඩනැගිල්ල මත සුරක්ෂිත ණය)	<u>8,300</u>	21,500
ජංගම වගකීම්		
වෙළෙඳ ණය හිමියෝ	1,320	
ගෙවිය යුතු වරණය කොටස් ලාභාංශ	5,008	
අධ්‍යක්ෂකගේ ගෙවිය යුතු වැටුප	845	
වැටුප් හා වෙනත් (මාස 5ක් සඳහා)	6,750	
ගෙවිය යුතු ණයකර පොලිය		
ගෙවිය යුතු අදායම් බදු – 2022/23	2,325	
2023/24	1,563	
2024/25	922	18,733
		118,407

2025 ජුනි 30 වන දින සමාගම ඇවර කිරීමකට ලක් වූ අතර 2007 සමාගම් පනතේ 283 වගන්තියේ අවශ්‍යතාවයට අනුව සමාගමේ ලේකම්වරයා පහත තොරතුරු භාවිතා කරමින් සමාගම් කටයුතු සහ අනෙකුත් ලේඛන පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

i. වත්කම් උපලබ්ධි වටිනාකම්

ඉඩම - රු.12,250,000
ගොඩනැගිල්ල - රු.10,125,000
කම්හල සහ යන්ත්‍රෝපකරණ - රු.42,188,000
උපකරණ - රු.2,700,000
නොගය - රු.8,437,000

ii. උකස් ණය සඳහා උපචිත පොලී 2025 ජුනි 30 වන දින දක්වා ගෙවිය යුතුය. 2025 මාර්තු 31 දක්වා පොලිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.

iii. අඩමාණ ණයගැතියන් - රු. 5,900,000 කි. (මෙයින් 75% ක් ලබාගත හැකි බවට ඇස්තමේන්තු කර ඇත) රු. 1000,000 ක ණයගැතියන් බෝල් ණය ලෙස සැලකිය යුතුය

iv. සමාගම කොටස් හිමියන්ගෙන් හිඟ මුදල් ඉල්ලා ඇති අතර, ඔවුන්ගෙන් රු. 50,000 ක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත

v. ප්‍රමාද ගාස්තු ඇතුළුව රු. 1400,000 ක් ණයහිමියන්ට ගෙවිය යුතුය.

vi. අධ්‍යක්ෂවරයා ඔහුගේ උපවිත වැටුප ලෙස රු. 800,000 ක් ලබා ගැනීමට එකඟ වේ.

vii. ණයහිමියන් සහ අධ්‍යක්ෂවරුන්ගේ උපවිත වැටුප හැර අනෙකුත් වගකීම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයට අනුව සම්පූර්ණයෙන්ම පියවිය යුතුය.

viii. රු.60,000 ක නීති ගෙවීමක් සඳහා අසම්භාව්‍ය වගකීමක් ඇත

ix. 2025.03.31 දිනට රඳවාගත් ලාභ පහත සඳහන් හේතූන් මත සිදු විය.

2020/21 - සමාගමට රු.29,250,000 ක වෙළඳ ලාභයක් සහ රු.5,625,000 ක සාමාන්‍ය සංචිතයක් තිබුණි. වසර අවසානයේදී ඔවුන් සාමාන්‍ය කොටස් සහ වරණිය කොටස් ලාභාංශ රු.7,875,000 ක් ප්‍රකාශ කළහ.

2021/22 - සමාගමට වසර අවසානයේ රු.2,812,500 ක වෙළඳ ලාභයක් තිබූ අතර ඔවුන්ට රු.112,500 ක කොටස් අලාභයකට මුහුණ දීමට සිදු විය. ඔවුන් සාමාන්‍ය කොටස් සහ වරණිය කොටස් ලාභාංශ රු.6,187,500 ක් ප්‍රකාශ කළහ.

2022/23 - සමාගමට රු.7,462,500 ක වෙළඳ අලාභයක් සිදු වූ අතර වසර අවසානයේ ඔවුන් සහ රු. 3,600,000 ක් වරණිය කොටස් ලාභාංශ ගෙවා ඇත.

2023/24 - සමාගමට රු. 12,148,000 ක වෙළඳ අලාභයක් සිදු වූ අතර වසර අවසානයේදී ඔවුන් රු. 3,600,000 ක වරණිය කොටස් ලාභාංශ ගෙවා ඇත.

2024/25 - සමාගමට රු. 14,200,000 ක වෙළඳ අලාභයක් සිදු වූ අතර වසර අවසානයේදී ඔවුන් රු. 3,600,000 ක වරණිය කොටස් ලාභාංශ ගෙවා ඇත.

ඉහත තොරතුරු භාවිතා කිරීමෙන්, ඔබ විසින් පහත දැ පිළියල කළ යුතුය.

අ. සමාගම් කටයුතු පිළිබඳ ප්‍රකාශය

(ලකුණු 22)

ආ. උපතනා හෝ අතිරික්ත ගිණුම

(ලකුණු 13)

(මුළු ලකුණු 35යි.)